

SUPPLEMENT
TO
The Ceylon Government Gazette,
PART III.

FRIDAY, MARCH 13, 1903.

NOTICE UNDER THE WASTE LANDS ORDINANCES, 1897, 1899, AND 1900.

TAKE notice, that unless within three months from the 13th day of March, 1903, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, appear before the Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," at his office at Galle and make claim to the said lands or any of them or to some interest therein:

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

J. G. FRASER,
Special Officer.

Description of Lands referred to.

The following lots, situated in the village of Rotumba in the Morawak korsale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing:—

Preliminary plan 44.			
Lot.	Name of Land.	Extent.	A. R. P.
229	Tennapitawatthehena <i>alias</i> Dematakandehena	7 0 15	
230	Wattehena, Nawalahena ...	78 3 10	
231	Mahahena	1 2 34	
232	Do.	2 2 15	
233	Punamulledeniya, Tiruwana, Galwaledeniya	11 2 20	
		101 3 14	

in sheets O¹⁵ VI. and O¹⁵ X. and bounded as follows: on the north by the Galpottehenedola, the village limit of Pasgoda, the footpath to Pasgoda, the village limit of Pasgoda; on the east by Ipettagahahenaya belonging to Crown, Punamulledeniya belonging to Crown, Ipettagahahenaya belonging to Crown; on the south by Potuviladeniya claimed by Singappulige Don Andris and others, Dematakandekumbura claimed by ditto, Tennegewattaya claimed by Ganhewage Elias and others; on the west by the Dematakandedola, Galpottehena claimed by Karanachcharige Sima and others.

NOTE.—The following lot lying within the above boundaries is excluded from this notice, and its extent 3 roods and 28 perches is not included in the acreage of 101 acres 3 roods and 14 perches given above:—

Preliminary plan 44.			
Lot.	Name of Land.	Extent.	A. R. P.
235	Punamulla	0 3 28	

වතින් 1903 ක්‍රියා මාර්තු මස 13 වෙති දින පටන් තුන්මාසයක් ඇඟුලතාදී මෙහි පහත දැක්වන ඉඩම් වලට නොගෙයි ඉතුළු එකතුව නොගෙයි වැඩිගිණනකට මම් අයිතිවාසිකමක් නිබෙන යම් ඇයෙක් ඇත්තේ එම ආය විසින් මුහුන්මිම් සම්බන්ධ වතින් 1897, 1899 සහ 1900 ආයුපන්තිවල 28 වෙති වැන්තියෙන් ප්‍රකාරයට පත්කරු ලුදු විශේෂ මිනෝන්වරයා, තැන්තාන්සේනේ ගාලුලේ කන්නේරු වේදි උත්තා, තැන්සේනේ ඉදිරිපිටව ඇත්තේ පෙන්සිට එක් ඉඩම්වලට නොගෙයි රැකි යම් නොටස්සු වේ හිමි අයිතිවාසිකමක් පෙන්ව, සිටින්ට නොගෙදෙනායි, එක් විශේෂ මිනෝන්වරයා, තැන්තාන්සේව ඉහතක් ආයුපන්තිවලින් පූඩ් නිබෙන බලවල ප්‍රකාරයට, අයිතිවාසිකම නොකිහාපු එක් ඉඩම් එක්කේ එක් ඇති අයිතිවාසිකමක් ගෙණුවැරදි දැක්වනට නොගෙදෙන සූම ඉඩම් රුපසන්තක ඉඩම් හැරි යට උත්තාන්සේනේ අත්සන ඇති ලියවිල්ලක් උත්තාන්සේ විසින් ප්‍රකාශකරණ බව මෙහින් දක් ගන ලුතුයි.

ඩේ. ඒ. ප්‍රේසර,
විශේෂ මිනෝන්වරයා, තැන්තාන්සේය.

ବ୍ୟକ୍ତିଗତ ନେତାରଙ୍ଗି

0 $\frac{15}{VII}$ සහ 0 $\frac{15}{X}$ සිතියම්පතුවලේ අඩ.ගුවු :—

ଓଡ଼ିଆ ୪୪.

விதிக்கவுரிமை.	ஒத்துப்படி குறிப்பு.	விதிநிறம்.
229 ... வென்னிடில்வாய்வேங்கேள்ள வெங்கே,தீ	டெ	அ. ரெ. ப.
	மிலகல்லேக்கூண்	...
230 ... வாய்சேங்கூண், குவல்லேங்கூண்	...	78 3 10
231 ... மகூண்கூண்	...	1 2 34
232 ... குமுண்	...	2 2 15
233 ... பூநிழுஞ்சேந்திய, விருவுங்க, கஞ்சுவல்லே டெந்திய	...	11 2 20
		101 3 14

తీవ్ర పాశిల్లి—ద్రువురంగులేపాయినేచేసేంద్రుల్లడ, పశ్చెయాబి అమ్రితమద్, పశ్చెయాబి యని ఏటి పారద్, పశ్చెయాబి తమ్రితమద్; వాగైనుభూరుల రుచసన్సత్కారిపెన్సాయద్, రుచసన్సభక ద్వని త్రిల్లేర్లేద్వియద్, రుచసన్సత్కారిపెన్సాయద్; ద్వునుపా సి.పశ్చిల్లిచేయే ద్వునో అహ్మద్రిష్టి జహ తలవ్యు అయివల్ల లిషిన్ అసినీలిపిసికామి కీయన పెపి, బుల్లిల్లడెద్వియద్, తం అయ లిషిన్ అసినీలిపిసికామి కీయన దె మల్లకిన్సెంక్తమురద్, గనేచేపిపునే లిల్లిరాజ్ జహ తలవ్యు అయివల్ల లిషిన్ అసినీలిపిసికామి కీయన బున్నెనే చేయున్నిద్; బిష్ణువురంగులేపాయినేచేసేంద్రుల్లడ, కురనులిలిపియే చిత్తి, జహ తలవ్యు అయివల్ల లిషిన్ అసినీ పిసికామి కీయన గ్ల్యూపెపియేచేసేంద్రుల్లడ.

ମୁଦ୍ରଣ ନିଧିଯମ 44.

கிட்டிகளிலை.	ஒவியே நாம்.	அ. ரி. பி.
235	பூநாடுக்கு	0 3 28

ஜே. ஜி. பெரேஸ்,
குறிப்பான உத்தியோகஸ்தர்.

தொல்லப்பட்ட காணிகளின் விவரம்.

தென் மாகாணத்தின் மாத்தறை டிளதிரிக்கில் மொரவுக்கோரலோயச்சேர்ந்த பெறும் பெண்ணும் கிராமத்தில் தூண்ணில் தூண்ணிகள், அதோவது இத்தோட்டினத்துக் குறிக்கப்பட்டு உறுதிப்படுத்திய தூண்ணிகள் இதன் கீழ் சொல்லப்படும் காணித்துண்ணிகள், அதோவது இத்தோட்டினத்துக் குறிக்கப்பட்டு உறுதிப்படுத்திய டாப்பில் விவரிக்கப்பட்டிருக்கின்றன :—

O_{VI}^{15} ம், O_X^{15} ம் அளவுக்கடதாகிகளில்,

பிரதமபட்டச் சு விலக்கம் 44.


துணி.	காவீரியினது பெயர்.	வர்த்தமானத்து நிலக்கட்டு.			வர்த்தமானம்.
		ச. மு. டி.	ச. மு. டி.	ச. மு. டி.	
229	தென்னாபிட்டவத்தேகேன அல்லது தெம்ட்டகந்தேகேன	...	7	0	15
230	வந்தேகேன, நாவல்கேன	...	78	3	10
231	மாகேன	...	1	2	34
232	ஒரே	...	2	2	15
233	பூங்முள்ளேநதனிய, திறுவான், கல்வலேநதனிய	...	11	2	20
		101	3	14	

எல்லை, வடக்கு-கல்ப்பொத்தேக்கேன்றதால், பஸ்கொட்டையை எல்லை, பஸ்கொட்டைக்குப்போகும் அதிபாறத், பஸ்கொட்டையை எல்லை; கிழக்கு-அரசாட்சிக்குள்ள ஈப்பொகேன்யாய், அரசாட்சிக்குள்ள சினமுன் ளேஷ்டனிய, அரசாட்சிக்குள்ள ஈப்பொதகாகேன்யாய்; தெற்கு-கிணக்கப்புவிலே தொன் அந்திரிக்மி சிலபேர்களும் உரித்துபேசும் பொத்தவிலே தெற்கீய, மேற்கீயவியவர்கள் உரித்துபேசும் தெமட்டக்கந்தேகும்புர, கண்ணேவாகே ஏவியசும் சிலபேர்களும் உரித்துபேசும் தெற்கேவத்த்; மேற்கு-தெமட்டக்கந்தேதெதால், கறனக்காசாரிகே சிமாவும் சிலபேர்களும் உரித்துபேசும் கல்ப்பொத்தேக்கேன.

[குறிப்பு—சொல்லிய எல்லைகளுக்குள்ளிதாய் இதன் கீழ் சொல்லப்படும் காணித்துண்டு இந்த அறிக்கையிலிருந்து விலக்கின்றது, அது அளவு 3 மூட் 28 பர்சல் மேற்சொல்லிய 101 ஏக்கர் 3 மூட் 14 பர்சல் அளவிட ஆட்படித்தலில்லை]:

பிரதமபடத்து இலக்கம் 44.

துண்டு.	காணியின்று பெயர்.	விசாலம்.
அ. ம. ப.		
235	புனமுல்லை	0 3 28



Scale of 16 Chains to an Inch.

Situation : Rotumbe village in Udugaha pattu of Morawak koralo.

Preliminary plan 44.

Lot.	Name of Land.	Extent.	A.	R.	P.
229	Tennapitawatthehena or Dematakandehena	... 7	7	0	15
230	Watthehena, Nawalahena	... 78	78	3	10
231	Mahahena	... 1	1	2	34
232	Do.	... 2	2	2	15
233	Punamulledeniya, &c., Tiriwane, Galwaledeniya	... 11	11	2	20
			101	3	14

Lot excluded.

Preliminary plan 44.

235	Punamulla	... 0	3	28
-----	-----------	-------	---	----

Surveyor-General's Office,
Colombo, November 29, 1902.

Sheets O¹⁵_{VI} and O¹⁵_X.

P. D. WARRE,
Assistant Surveyor-General